

මහත්මයාණනි/ මහත්මියණි,

ආප්ටර් ඇක්සස්: ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සම්බන්ධතාවන් සහ භාවිතය පිළිබඳ සිදුකරන දීප ව්‍යාප්ත සමීක්ෂණය
ජංගම දුරකථන භාවිතය පිළිබඳ තොරතුරු ලනර් ඒෂියා ආයතනයට ලබාදීම පිළිබඳ තොරතුරු පත්‍රය

ලනර් ඒෂියා (LIRNEasia) ආයතනය, කලාපීය රටවල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමනයන් වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයකි. එහි අරමුණ වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව දැනුම උපයෝගී කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිස යටිතල පහසුකම් පිළිබඳ ප්‍රතිපත්ති නව්‍යකරණයට හා දියුණුවට පයෙර්ෂණ සිදු කිරීමයි.

ලනර් ඒෂියා (LIRNEasia) ආයතනය 2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් උපදෙස් සැපයීම හා ක්ෂේත්‍රයේ ඉල්ලුම් හා සැපයුම් සම්බන්ධව පයෙර්ෂණ වල ක්‍රියාකාරීව නිතර වේ. මිනිසුන්ගේ ගමන් බිමන් පිළිබඳ දත්ත භාවිතයෙන් (බිග් ඩේටා/ big data) ඩේටා රෝගය පැතිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම, එමගින් වාහන තදබදය වැනි කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම ලනර් ඒෂියා ආයතනය සිදුකරන පයෙර්ෂණ වලට උදාහරණ කිහිපයකි. තවද පසුගිය වසර කිහිපය තුළ ලනර් ඒෂියා ආයතනය බස්නාහිර පළාත් මහනගර මෙගාපොලිස් (Megapolis) සංවර්ධන ව්‍යාපෘතිය ආදී ප්‍රවාහනය හා නගර කළමනාකරණයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා දායකත්වය සපයා තිබේ. මීට අමතරව තොරතුරු තාක්ෂණය භාවිතයෙන් තරුණ පරපුරේ රැකියා විරහිත භාවය අවමකර ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම වැනි ක්‍රම පිළිබඳවද පයෙර්ෂණ පවත්වා තිබේ.

අප ආයතනයේ ව්‍යවස්ථාපිත පයෙර්ෂණයක කොටසක් ලෙස, ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා හඳුනාගැනීම හා ඒ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ගමනා ගමනය පිළිබඳ තොරතුරු බිග් ඩේටා තාක්ෂණයෙන් ලබාගැනීමට අපේක්ෂා කරයි. මේ සඳහා ඔබගේ සහය ලබාගැනීමට ලනර් ඒෂියා ආයතනය බලාපොරොත්තුවේ.

මිනිසුන්ගේ ගමනාගමනය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ඉතාම හොඳ ක්‍රමයක් වන්නේ ජංගම දුරකථනය මාගර්ගයෙන් එම තොරතුරු ලබාගැනීමයි. අපට ජංගම දුරකථනයක් දවස පුරා සම්බන්ධ වන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය (බේස් ස්ටේෂන්) පිළිබඳ දත්ත අහඹු ලෙස තෝරාගත් මිනිසුන් නියැදියක් සඳහා ලබාගත හැකි නම්, සංඛ්‍යාත විද්‍යාවට අනුව එමගින් මුළු ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාගේම ගමනාගමනය පිළිබඳ තොරතුරු අනුමාන වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබේ. එමගින් ලනර් ඒෂියා ආයතනයට රජයේ ප්‍රවාහන කළමනාකරණය / සැලසුම් සඳහා ප්‍රතිපත්තිමය උපදේශනයන් හෝ නිදේර්ශ ලබාදීමට හැකියාව ලැබේ.

ඔබ තුමා/ තුමිය මෙම වටිනා පයෙර්ෂණයට දායක වීමට සහය පලකරන්නේ නම් ඔබ තුමා/ තුමියගේ ජංගම දුරකථනය හරහා ඔබගේ ගමනාගමනය පිළිබඳ 2019 ජනවාරි 1 වන දින සිට මාස තුනක කාලයක් සඳහා තොරතුරු ලබාගැනීමට අපි කාරුණිකව අවසර ඉල්ලා සිටිමු.

අප මේ සඳහා ලබාගන්නා දත්ත / තොරතුරු වන්නේ, ඔබගේ ජංගම දුරකථනයට ලඟින්ම පිහිටි දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිළිබඳ දත්ත, ඔබට දුරකථන ඇමතුමක් ලැබුණු වෙලාව හා දිනය සහ ඔබ දුරකථන ඇමතුමක් ලබාගත් වෙලාව හා දිනය, ඔබ කෙටි පණිවිඩ (SMS) යැවූ දිනය හා වෙලාව සහ ඔබ ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූ වෙලාව ආදියයි. ඔබගේ දුරකථන ඇමතුම් වල හා කෙටිපණිවිඩ වල අන්තර්ගතය පිළිබඳ තොරතුරු කිසිසේත්ම ලනර් ඒෂියා ආයතනය ලබාගැනීමක් සිදු නොකරයි. ඔබගේ ජංගම දුරකථන භාවිතය පිළිබඳ විස්තරයන් හා සියලුම දත්ත ඉතා ආරක්ෂාකාරීව තබාගැනීමට ලනර් ඒෂියා ආයතනය කටයුතු කරනු ලැබේ. ඔබගේ දත්ත විශ්ලේෂණය සිදුකරන්නේ ඉතා සීමිත පයෙර්ෂණවරුන් කිහිපදෙනෙක් පමණි. ඔබගේ දත්ත වල හිමිකරුවා ඔබ බවට හඳුනාගත හැකි වන සේ එම දත්ත නිනර්මාණිකත්වයට (anonymized) පත්කරන අතර ඔබගේ පුද්ගලිකත්වය මෙමගින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වේ. තවද ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දත්ත විශ්ලේෂණයේදී තනි පුද්ගලයින් වශයෙන් දත්ත විශ්ලේෂණය සිදු නොකෙරේ. ඔබවත් තවත් මිනිසුන්ගේ දත්ත සමග දත්ත සමූහයක් ලෙස මිනිසුන්ගේ ගමනාගමනයන් පිළිබඳ අධ්‍යයනය සඳහා පමණක් මෙම දත්ත භාවිතා කෙරේ.

වැඩිපුර තොරතුරු සඳහා lirneasia.net/afteraccess වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ඔබට තවත් තොරතුරු හෝ ගැටළු තිබේනම් පහත අත්සන් කල අය අමතන්න.

ඔබගේ සහයෝගයට ස්තූතියි.
මෙයට විශ්වාසී,

තාරක අමරසිංහ
ව්‍යාපෘති කළමනාකරු/සංඛ්‍යාතඥ
+94 77 231 3513 | tharaka@lirneasia.net